

13 ශ්‍රේණිය ව්‍යාපාර සංඛ්‍යානය 3 වන සතිය - මැයි 18 සිට 22 දක්වා

දත්ත ආර්ථවතාවෙන් නිදහස් කර යෝග්‍ය තීරණ ගැනීම.

- ආර්ථව නැතහොත් සෘතුමය විචලන නිසා විචල්‍යයක් තාවකාලික වශයෙන් පමණක් උස් පහත් වීමට භාජනය වන හෙයින් ආර්ථව විචලන මත විවෘත හැසිරීම පුරෝකථනය කිරීම අපහසුය.
- ආර්ථව විචලන සහිත දත්ත මත කරනු ලබන පුරෝකථන පිළිබඳ විශ්වාසය තබා ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීම අවදානම් සහිතය.
- පුරෝකථන කිරීමේදී කාලශ්‍රේණි දත්ත තුළ ඇති ආර්ථව චලන ඉවත් කර ගැනීමට අවශ්‍ය වේ. එය හඳුන්වනු ලබන්නේ කාලශ්‍රේණි දත්ත ආර්ථව චලනයන්ගෙන් නිදහස් කිරීම යනුවෙනි.
- ආර්ථව දර්ශක යොදා ගෙන කාලශ්‍රේණි දත්ත ආර්ථව චලනයන්ගෙන් නිදහස් කළ හැකිය.

1. පහත වගුව අධ්‍යයනය කරන්න.

සෘතුමය වෙනස්වීම් මත අයිස්ක්‍රීම් අලෙවිය

අලෙවිය	තද වැසි සමය දෙසැම්බර් මාර්තු	ශ්‍රීස්ම සමය ජූනි අගෝස්තු
සාමාන්‍ය මට්ටමින්	60% ක් පහළ යයි.	50% ක් ඉහළ යයි.
2019 වර්ෂයේ අලෙවිය	800kg	1600kg

2019 වසරේ අපේක්ෂිත කාලගුණික වෙනස්වීම් සිදු නොවූයේ නම් පහත දෑ ගණනය කරන්න.

1. දෙසැම්බර් - මාර්තු වකවානුවේ අයිස්ක්‍රීම් අලෙවිය කොපමණද?
2. ජූනි - අගෝස්තු වකවානුවේ අයිස්ක්‍රීම් අලෙවිය කොපමණද?